

## ශ්‍රී ලංකිය බොද්ධ කාන්තාව සහ ප්‍රාදේශීය දේශපාලන ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යායනයක්

බොදාගම සූමන හිමි<sup>1</sup>, කරුපික්කාච සෞඛ්‍ය හිමි<sup>1</sup>, ඩී.චිඩ්.පි. ඩම්මික විරකෝන්<sup>2</sup>

ප්‍රාග් බොද්ධ යුගයේ දී කාන්තාවන්ට ආගමික, දේශපාලනික හා සමාජීය නිදහසක් තොත්තුවෙනු යුතායකි. මෙවන් වකවානුවක බුදුරජාණන් වහන්සේ කාන්තාවට නිදහස් පරිසරයක් උදාකරුම සඳහා වින්තනමය විෂ්ලවයක් සිදු කරන ලදී. කාන්තාව පුරුෂයන් හා සමානක්ෂයෙහි සළකා කටයුතු කළ අතර “ගෙදර බුදුන් අම්මා, ස්වාමියාගේ තොඳම යෙහෙලිය බිරිදියි” යනාදී දේශනා මගින් මවක්, යෙහෙලියක්, දියණීයක්, ගෘහණීයක් වශයෙන් ඇයට හිමිවිය යුතු අයිතිවාසිකම් ලබාදීම උදෙසා මහත් කාර්යභාරයක් සිදු කරන ලදී. බොද්ධ සාර ධර්මවලට අනුව කාන්තාව යනු සාමාජික, ආර්ථික, දේශපාලනික හා ආගමික අයිතින් හමුවේ තම ගක්තිය බුදු දහමින් පෝෂණය ලබා ඇති බොද්ධ සංස්කෘතියට උරුමකම් කියන මූල්‍යන් මානව වර්ගයාගේ යහපත උදෙසා කටයුතු කළ හැකි තැනැත්තියක් බව පසේනැදි කොසොල් රුපුට දියණීයක් ලැබ දුක්මුසුව සිටිනා විට දී පෙන්වා දී ඇතු. මෙකළ කාන්තාවක් ලෙස උපත ලැබීම මහත් පාපයක් ලෙස සැලකු යුතාය කාන්තාව ද සමාජ පුහුණියිය වෙනුවෙන් කටයුතු කරන්නට හැකි පිරිසක් ලෙස බුදු දහමේ පෙන්වා දෙයි. ශ්‍රී ලංකිය ආර්ථිකය විමසන කළේ කාන්තාව සතු කාර්යභාරය මවක්, දියණීයක්, සෞයුරියක් හා බිරිදික් වශයෙන් සාමාජයට විශේෂ සේවාවන් රෙසක් ඉටුකරන බව පෙන්වා දිය හැක. සංවර්ධන ක්‍රියාවලියේ දී ගෙවිලියක් සහ කමිකරු ලෙස ඉමය කුපකරන කාන්තාව අධ්‍යාපනය ලබා නගරයට පැමිණෙන විට සෞඛ්‍යය, අධ්‍යාපන, ආරක්ෂක, පරිපාලන, ගුවන් සේවා, කර්මාන්ත, ව්‍යාපාර, මාධ්‍ය දිවර, දේශපාලනය ආදි කේෂතු රෙසක කටයුතු කරන බව පැහැදිලිය. නමුත් ඇතුම් කේෂතුවලට කාන්තා නියෝජනය අවශ්‍යවුවත් ජ්‍යෙෂ්ඨ ඇය රුදී සිටින්නේ සූල වශයෙන්වීම කණ්ඩාවට කරුණකි. දේශපාලන යනු පිරිමින්ට තුළයෙක්ම අයත් කේෂතුයක් ලෙස සිතිය යුතු හැක.

ඇපේ රටේ දේශපාලන කේෂතුයට කාන්තා නියෝජනය සිය දහස් ගණනින් අවශ්‍ය යුතායකි. කාන්තාවන් දේශපාලන නියෝජනය කිරීම නිසා ගමක්, පලාතක්, රටක් සුන්දරවනු ඇත. ජනතා ප්‍රශ්න, තරුණ ගැටුපු, මළා ප්‍රශ්න ආදියෙහි සංවේදි කාන්තා ඇැසකින් මනාව ස්ථාපිත වනු ඇත. දේශපාලනයේ යෙදෙන අනෙකුත් පාර්ශව සංවේදි කිරීමට අලුත් ඇැසකින් ලෙව දකින්ට කියාදීමට ඇයට හැකිවනු ඇත. මේ තුළින් කාන්තා ප්‍රවණවත්වය, කාන්තා නියෝජනය පිටු දැකිමට හැකිවනු ඇත. කාන්තාවන්ගේ අනිවැරුදීය උදෙසා වඩා ප්‍රශ්න් සහභාගිත්වයක් දක්නට ලැබෙන්නේ කාන්තාවන් අධ්‍යාපනය තුළින් බළගැන්වීම මගිනි . 19 වන සියවස අග දී ක්‍රියාත්මක වූ බොද්ධ හා හින්දු පුහුරුපිවය තුළ කාන්තා අධ්‍යාපනය සඳහා විශේෂ මෙහෙවරක් ඉටුවිය. මෙම ව්‍යාපාරය උගත් සංස්කෘතියක් රකින, දේශීයත්වය පිළිගත් නව කුල කාන්තාවන් බිජිකිරීමේ කාර්යයට උරු සිටියේය. ශ්‍රී ලංකිය දේශපාලනයේ ප්‍රාදේශීය දේශපාලන ක්‍රියාවලිය කාන්තා නියෝජනය ගක්තිමත් කිරීමට නම් ක්‍රියාකාරී වැඩි පිළිවෙළකින් යුත්ත වියපුතු බව මෙම අධ්‍යනයෙන් පෙන්වයි හැක.

**ඉම්බ පද:** කාන්තාව, කාන්තා අයිතිවාසිකම්, ප්‍රදේශීය දේශපාලනය, කාන්තා නිදහස, බුදු දහම

<sup>1</sup> හික්ෂු විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව \*bsumana@busl.ac.lk

<sup>2</sup> ඩී. එස්. සේනානායක මහජන ප්‍රස්තකාලය, මහනුවර